

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2020 ජුනි 24 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2020 දෙසැම්බර් 02 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශනවලින් 2019 දෙසැම්බර් 31 දිනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන්ගෙන් අනාවරණය කරගන්නා බවට තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වංචාවක් ඇතිවීමට හේතු වන බැවිනි.
- දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනයනුළුදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) වගන්තිය හා 38 වන වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බව,
- (ආ) මෙම වාර්තාවේ 1.6.1 (ආ) ඡේදයේ ඇතුළත් නිරීක්ෂණය සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේ ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ වාර්තාවෙන් පෙන්වා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1. මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<hr/>	<hr/>	<hr/>
<p>(අ) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් පොත්පත්, ලේඛන, පෞරාණික ගිවිසුම් හා රහස්‍ය ලේඛන ආදී මිලකළ නොහැකි ප්‍රවේණිගත වත්කම්වල නාමික අගය පිළිගත් ගණකාධිකරණ මුලධර්ම අනුව ගිණුම්ගත කිරීමට හෝ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමට කටයුතුකර නොතිබුණි. එමෙන්ම එම ප්‍රවේණිගත වත්කම් වසර ගණනාවකින් විධිමත් සමීක්ෂණයකට ලක් කර නොමැති බවද නිරීක්ෂණය විය.</p>	<p>ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති පෞරාණික ගිවිසුම් හා රහස්‍ය ලේඛන සමීක්ෂණයට භාජනය කළයුතු වීම හා ඒවායේ නාමික අගය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වීම.</p>	<p>ලේඛන කාණ්ඩ 700 ක් පමණ දැනට දෙපාර්තමේන්තුව සතුව පවතින අතර එක් එක් ලේඛන කාණ්ඩය සඳහා පරීක්ෂණ ලැයිස්තු අවම වශයෙන් වසර දෙකකට වරක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.</p>
<p>(ආ) දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල, පැරණි ගොඩනැගිල්ල, මහනුවර පිහිටි ගොඩනැගිල්ල, පැරණි ආපනශාලා ගොඩනැගිල්ල, මධ්‍යම වායු සමීකරණ පද්ධතිය හා එය ස්ථාපනය කර ඇති ගොඩනැගිල්ල යනාදියේ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දේපළ, පිරියත හා උපකරණ යටතේ තක්සේරු කර ගිණුම්ගතකර නොතිබුණි.</p>	<p>සියලුම වත්කම්වල වටිනාකම තක්සේරුකර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි දැක්විය යුතු වීම.</p>	<p>එකඟ වේ. දෙපාර්තමේන්තුවට අයත් මහනුවර පිහිටි ගොඩනැගිල්ල පවරා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටුකරමින් පවතින අතර, 2020 වර්ෂය තුළ මෙම ගොඩනැගිලි තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කරනු ලැබේ.</p>

(ඇ) මුළු පිරිවැය රු. මිලියන 992.2 ක් වූ 2018 වර්ෂයේදී වැඩ ආරම්භ කරන ලද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර මධ්‍ය වායුසමන, ගිනි නිවන උපකරණ සහ උසස් ආරක්ෂක පද්ධතීන් ස්ථාපනය කිරීම සම්බන්ධ කාර්යයන්වලින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා දරන ලද වියදම් කෙරීගෙන යන වැඩ ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමට කටයුතු කර නොතිබුණි.

මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ වියදම් මූල්‍ය ප්‍රකාශනවල කෙරීගෙන යන වැඩ යටතේ පෙන්විය යුතු වීම.

මෙම ප්‍රතිසංස්කරණමය කාර්යය ගොඩනැගිලි පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ වැය විෂයය යටතේ ගිණුම්ගත කර ඇති අතර එය පුනරුත්ථාපන කාර්යයක් බැවින් ගොඩනැගිලි අත්පත් කර ගැනීම හා කෙරීගෙන යන වැඩ යටතේ ඇතුළත් කර නොමැත.

1.6.2 අත්තිකාරම් ගිණුම් ශේෂ

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් "බී" ගිණුමේ 2019 දෙසැම්බර් 31 දිනට කේවල ශේෂ වර්ගීකරණ සාරාංශයේ එකතුව රු.19,115,871 ක් වූ අතර පාලන ගිණුමේ ශේෂය රු.18,932,678 ක් විය. ඒ අනුව රු.183,193 ක් වූ වෙනස වර්ෂ 05 කට වඩා වැඩි කාලයක සිට සැසඳුම් කර නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>අත්තිකාරම් "බී" ගිණුමේ 2019 දෙසැම්බර් 31 දිනට වර්ෂ 05 කට වැඩි ශේෂය වූ රු.18,932,678 ක මුදල නිරවුල් කිරීමට කටයුතු කළ යුතු වීම.</p>	<p>අදාළ වෙනස නිරවුල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.</p>

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>සමාලෝචිත වර්ෂයේදී දෙපාර්තමේන්තුව විසින් ප්‍රාග්ධන වැය විෂයයන් 10ක් සඳහා අවශ්‍ය මුළු ප්‍රතිපාදනයම සලසා ගෙන තිබුණද, සමාලෝචිත වර්ෂය අවසාන වන විට මුළු ප්‍රතිපාදනයෙන් රු.204,278,079 ක් හෙවත් සියයට 37 සිට සියයට 100 දක්වා වූ පරාසයකට අයත් ප්‍රතිපාදන ඉතිරිකර තිබුණි.</p>	<p>මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව ඇස්තමේන්තු පිළියෙල කළ යුතු වීම.</p>	<p>ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂයේදී නිකුත් කරන ලද වකුලේඛන අනුව වර්ෂයේ ප්‍රතිපාදනවලින් සියයට 25ක පමණ ප්‍රාග්ධන ප්‍රතිපාදන ඉතිරි කර පෙන්විය යුතු වූ බැවින් දෙපාර්තමේන්තුවෙහි ප්‍රාග්ධන වියදම් සඳහා නව ගිවිසුම්වලට බැඳීම් සිදුනොකරන ලද අතර, පුනරාවර්ථන වියදම්ද පාලනය කිරීමට සිදු විය.</p>

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 ප්‍රසම්පාදන කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>දෙපාර්තමේන්තුවේ පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම, වායුසම්කරණ පද්ධතිය, ගිනි ආරක්ෂක පද්ධතිය හා අධිතාක්ෂණික ආරක්ෂිත පද්ධතියක් සවිකිරීම වෙනුවෙන් රු.මිලියන 992 ක වටිනාකමකට ගිවිසුමක් අත්සන් කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.</p>	<p>නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණික කමිටුවෙන් ප්‍රමාණ සමීක්ෂණ පත්‍රවල රේටයන් සඳහා අනුමැතිය ලබාගෙන බිල්පත් සඳහා ගෙවීම් කළ යුතු වීම.</p>	<p>මිල අනුපාතිකයන් සඳහා අනුමැතිය ලබා ගැනීමට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණික කමිටුව වෙත 2019 සැප්තැම්බර් 16 දින යොමු කළද එම කමිටුවේ අනුමැතිය ලැබීම ප්‍රමාද විය. එබැවින් බිල්පත් ගෙවීම සම්බන්ධව 2019 සැප්තැම්බර් 16 අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද සාකච්ඡා කළ අතර එහිදී රු.මිලියන 26 ක බිල්පත සඳහා සෘජු ලෙස ගෙවීමට තීරණය විය.</p>
<p>(ආ) බිල්පත් 2 කට අදාළ ගබඩාවේ ඉතිරිව තිබූ අමුද්‍රව්‍යවල වටිනාකම රු.11,757,818 ක් භෞතිකව සත්‍යාපනය කිරීමෙන් තොරව ගෙවීම් කර තිබුණි.</p>	<p>ගබඩාවේ ඇති අමුද්‍රව්‍ය භෞතිකව සත්‍යාපනය කිරීමෙන් පසු ගෙවීම් කළ යුතු වීම.</p>	<p>ඉදිරි බිල්පත් ගෙවීමේදී වැඩබිමේ ඇති අමුද්‍රව්‍යවල වටිනාකම සත්‍යාපනය කර ගෙවීමට කටයුතු කරනු ලැබේ.</p>
<p>(ඇ) කොන්ත්‍රාත්තුව අවසන් විය යුතු දිනය 2020 ජූලි 1 වැනි දින වුවත් එහි භෞතික ප්‍රගතිය සියයට 48 ක්වූ අතර මෙම කොන්ත්‍රාත්තුවෙහි කාලය දීර්ඝ කිරීමට හෝ ප්‍රමාද ගාස්තුවක් අයකර ගැනීමට කටයුතුකර නොතිබුණි.</p>	<p>2020 ජූලි 7 දින සිට සාධාරණ කාල පමාව සඳහා දින දීර්ඝකර ඉතිරි කාලය සඳහා ප්‍රමාද ගාස්තුවක් අයකළ යුතු වීම.</p>	<p>දින දීර්ඝ කිරීම සඳහා අදාළ ලිපි 2020 ඔක්තෝබර් 08 දින දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. මේ පිළිබඳව ඉදිරියේ දී නිර්දේශ හා අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.</p>

- | | | |
|---|--|---|
| (ඇ) මෙම කොන්ත්‍රාත්තුව සඳහා වැඩ සැලැස්මක් (WORK PLAN) විගණනයට ඉදිරිපත් නොකෙරුණි. | කොන්ත්‍රාත්තුව සඳහා වූ වැඩ සැලැස්ම විගණනයට ඉදිරිපත් කළයුතු වීම. | කොන්ත්‍රාත්තුවේ වැඩ සැලැස්ම ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඇත. |
| (ඉ) කොන්ත්‍රාත්තුවෙහි බිල්පත් පියවීමේදී භෞතිකව කළ වැඩ හා ඇස්තමේන්තුගත ප්‍රමාණ සමීක්ෂණ පත්‍ර සලකා බලා ගෙවීම් කිරීමට ඉංජිනේරුවරයෙකු හෝ තාක්ෂණික නිලධාරියෙකු පත්කර නොතිබුණි. | බිල්පත් ගෙවීමේදී භෞතිකව කළ වැඩ හා ඇස්තමේන්තුගත ප්‍රමාණ සමීක්ෂණ වාර්තා සමඟ සත්‍ය වැය පරීක්ෂා කර ගෙවීමට ඉංජිනේරුවරයකු හෝ තාක්ෂණික නිලධාරියකු පත්කළ යුතු වීම. | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමෙහි සේවයේ නියුතු ප්‍රධාන ඉංජිනේරුවරයා මෙම කාර්යයේ අධීක්ෂණය සඳහා 2020 ඔක්තෝබර් 06 දින පත් කර ඇත. ඒ අනුව ඉදිරි බිල්පත් ගෙවීම් කිරීමට පෙර අදාළ ඉංජිනේරුවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. |
| (ඊ) කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් උපදේශන ආයතනය හා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් අත්සන් කර නොතිබුණි. | උපදේශන ආයතනය සමඟ ගිවිසුමකට එළඹිය යුතු වීම. | ගිවිසුම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීම සඳහා වන ඉල්ලීමක් බුද්ධිමත්, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර ඇත. |
| (උ) කොන්ත්‍රාත්තුවෙහි BOQ 9B යටතේ සවිකිරීම් සඳහා රු.මිලියන 70 ක් වෙන්කර තිබුණද වැඩ සවිකිරීම්වල ප්‍රමාණ සවිස්තරාත්මකව දක්වා නොතිබුණි. | වැඩ සවිකිරීම්වල ප්‍රමාණ සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු වීම. | ඇස්තමේන්තුවේ 9B යටතේ වන සවිකිරීම්වල ප්‍රමාණ සවිස්තරාත්මකව දක්වන ලෙස CECB හා CESL ආයතන දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. |